



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1991 අංක 13 දරන
පිරිවැටුම් බදු (සංශෝධන) පනත

[සභානායක සචයන් කළේ 1991 මාර්තු මස 15 වන දින.]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1991 මාර්තු මස 15 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශාසන
පනතේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

● ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ 03 ජයරත්න ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල: ශත 30 යි.

නැපැල් ගාස්තුව: රු. 1.00 යි.

1991 අංක 13 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත
[සහතිකය සටහන් කළේ 1991 මාර්තු මස 15 වන දින]

එල්. ඩී.-බී. 104/90

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත සංශෝධනය කිරීම හඳුනා ගත්
පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1991 අංක 13 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. ප්‍රසිද්ධ කාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 50 වගන්තිය, එ වගන්තියේ (1) වන උපවගන්තියේ “1989 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසු” යන වචන හා ඉලක්කම් වෙනුවට, “1989 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව, එහෙත් 1991 ජනවාරි මස 1 වන දිනට කලින්” යන වචන ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ. 1981 අංක 69 දරන පනතේ 50 වගන්තිය සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 59 වන වගන්තියේ “බලයලත් නියෝජිතයා” යන්නෙහි අර්ථකථනයේ (2) වන ඡේදය ඉවත් කොට එ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙසින් සංශෝධනය කරනු ලැබේ:— ප්‍රධාන ප්‍රඥප්තියේ 59 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(2) බලය දීමේ ලියවිල්ලෙහි සඳහන් තක්සේරු වර්ෂයට අදාළ කාරණා සම්බන්ධයෙන් මේ පනතේ කාර්ය සඳහා තමා වෙනුවෙන් ක්‍රියා කිරීම පිණිස යම් තැනැත්තකු විසින් කලින් කල ලියවිල්ලකින් බලය දෙනු ලැබූ සහ—

(i) සමාගම් (විගණකවරයන්ගේ) නියෝග යටතේ විගණක වරයකු ලෙස ලියාපදිංචිව සිටින පුද්ගලයකු වන්නා වූ සහ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබුවා වූ; හෝ

(ii) තත්කාර්යය සඳහා 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ සාදන ලද නියෝග යටතේ එ පනතේ කාර්යය සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූ පුද්ගලයකු වන්නා වූ; හෝ

පුද්ගලයෙක් අදහස් වේ.”.

4. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බල ධාවන විය යුතු ය.

අනනුකූලතාවක් ඇතිව විට සිංහල භාෂා පාඨය බලධාවන විය යුතු බව.

සාර්වත්‍රිකයන්ගේ සංඝරාජ පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි.
(විදේශීය) රු. 1,160 කි. කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අභිකාරී වෙත සෑම වර්ෂයකම
දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා
ග්‍රහණය කෙරේ.